




[Public]

නිකුත් කළේ
දිනය


සංඛ්‍යාත දෙපාර්තමේන්තුව
2023.08.22

ඉඩම් තක්සේරු දර්ශකය¹ - 2023 වසරේ පළමු භාගය



කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2023 වසරේ පළමු භාගයේ දී සියයට 15.2 ක වාර්ෂික වර්ධනයක් සහිතව දර්ශකාංක 215.3 ක් දක්වා ඉහළ ගියේය. නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහි ඉහළ යාම පිළිවෙලින් සියයට 17.2, 15.1 සහ 13.5 ක් වූ අතර එය සමස්ත ඉඩම් තක්සේරු දර්ශකයෙහි ඉහළ යාම සඳහා හේතු විය. අර්ධ වාර්ෂික පදනමින්, 2022 දෙවන භාගයට සාපේක්ෂව 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකය සියයට 4.9 කින් වැඩි විය. මෙම වැඩිවීම සඳහා ඉහළම දායකත්වය නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකයෙන් ලබා දී ඇති අතර අනුපිළිවෙලින් වාණිජ හා කාර්මික අනු දර්ශක ද මේ සඳහා දායක විය. කෙසේ වෙතත්, 2023 පළමු භාගය තුළ ඉඩම් තක්සේරු දර්ශකයේ අර්ධ වාර්ෂික වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබුණි.

ඉඩම් තක්සේරු දර්ශකයෙහි විචලනය (2017 පළමු කාර්තුව = 100)



ඉඩම් තක්සේරු දර්ශකය සහ එහි වර්ධනය³

| කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉඩම් තක්සේරු දර්ශකය (පදනම් වර්ෂය: 2017 වසරේ පළමු භාගය) | දර්ශක අගය | | | | | | වාර්ෂික වර්ධනය (සියයට) | | | | අර්ධ වාර්ෂික ² වර්ධනය (සියයට) | | | |
|---|----------------|----------------|----------------|----------------|----------------|----------------|------------------------|----------------|----------------|----------------|--|----------------|----------------|----------------|
| | 2020 දෙවන භාගය | 2021 පළමු භාගය | 2021 දෙවන භාගය | 2022 පළමු භාගය | 2022 දෙවන භාගය | 2023 පළමු භාගය | 2021 දෙවන භාගය | 2022 පළමු භාගය | 2022 දෙවන භාගය | 2023 පළමු භාගය | 2021 දෙවන භාගය | 2022 පළමු භාගය | 2022 දෙවන භාගය | 2023 පළමු භාගය |
| නේවාසික ඉඩම් තක්සේරු අනු දර්ශකය | 152.0 | 159.3 | 176.3 | 183.4 | 203.1 | 215.0 | 15.9 | 15.1 | 15.2 | 17.2 | 10.6 | 4.0 | 10.8 | 5.8 |
| වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය | 148.7 | 158.7 | 173.4 | 182.8 | 200.5 | 210.3 | 16.6 | 15.2 | 15.7 | 15.1 | 9.3 | 5.4 | 9.7 | 4.9 |
| කාර්මික ඉඩම් තක්සේරු අනු දර්ශකය | 154.1 | 161.3 | 186.6 | 194.6 | 212.0 | 220.7 | 21.1 | 20.6 | 13.6 | 13.5 | 15.6 | 4.3 | 9.0 | 4.1 |
| ඉඩම් තක්සේරු දර්ශකය | 151.6 | 159.8 | 178.7 | 186.9 | 205.2 | 215.3 | 17.9 | 17.0 | 14.8 | 15.2 | 11.9 | 4.6 | 9.8 | 4.9 |

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

¹ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සම්පාදනය කරන ලද ඉඩම් මිල දර්ශකය 2019 දෙවන කාර්තුවේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
² පසුගිය අර්ධ වර්ෂයට සාපේක්ෂව මෙම අර්ධ වර්ෂයේ ඉඩම් තක්සේරු දර්ශකයේ ප්‍රතිශත වෙනස
³ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු ක්‍රමවේදය සංශෝධනය කොට ලබා දෙන ලද නව ඇස්තමේන්තු මත පදනම්ව ඉඩම් තක්සේරු දර්ශකයේ (2017 පළමු භාගය=100) සම්පූර්ණ දත්ත මාලාව 2022 ජුනි මස සංශෝධනය කර ඇත. එම සංශෝධිත දත්ත මාලාව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත පුස්තකාලය මගින් බාගත කල හැක (<https://www.cbsl.lk/eresearch/>).

තාක්ෂණික සටහන:

දත්ත මූලය

රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවෙන් අර්ධ වාර්ෂිකව එක්රැස් කරගනු ලබන හිස් ඉඩම් පර්චසයක් සඳහා වන මිල ගණන් මේ සඳහා භාවිතා කෙරේ.

ආවරණය සහ කාල පරාසය

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි 1998 සිට 2008 දක්වා වාර්ෂිකව ද 2009 සිට 2017 දක්වා අර්ධ වාර්ෂිකව ද ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරන ලදී. ඉන්පසු 2017 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ඇතුළත් වන පරිදි මෙම දර්ශකයේ භූගෝලීය ආවරණය පුළුල් කර, පදනම් වර්ෂය 2017 පළමු භාගය ලෙස සංශෝධනය කරන ලදී. මෙම ඉඩම් මිල දර්ශකය 2020 වසරේ සිට ඉඩම් තක්සේරු දර්ශකය ලෙස ප්‍රතිනාමකරණය කරන ලද අතර එය අර්ධ වාර්ෂිකව ප්‍රකාශයට පත් කෙරේ.

ක්‍රමවේදය

ඉඩම් භාවිතය සම්බන්ධයෙන් පවත්නා විවිධත්වය සහ සමජාතීත්වය පවත්වා ගැනීමේ අවශ්‍යතාව යන කරුණු සැලකිල්ලට ගනිමින්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ඒ ඒ ප්‍රදේශයේ එක් එක් කාණ්ඩයට අයත් ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කර ගනිමින් නේවාසික, වාණිජ හා කාර්මික ඉඩම් කාණ්ඩ සඳහා අනු දර්ශක තුනක් ගණනය කරනු ලැබේ. එම අනු දර්ශක තුනෙහි සාමාන්‍යය අසුරෙන් ඉඩම් තක්සේරු දර්ශකය ගණනය කරනු ලැබේ.